

සියලු ම හිමිකම් ඇවිරිණි / முழுப் பதிப்புரிமையுடையது / All Rights Reserved

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
 இலங்கைப் பரீட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம்
 Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka
 ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
 இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரīட்சைத் திணைக்களம் இலங்கைப் பரīட்சைத் திணைக்களம்
 Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka

60 S I, II

අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය, 2022 (2023)
 கல்விப் பொதுத் தராதரப் பத்திர (சாதாரண தர)ப் பரீட்சை, 2022 (2023)
 General Certificate of Education (Ord. Level) Examination, 2022 (2023)

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
 வணிகக் கல்வியும் கணக்கீடும்
 Business and Accounting Studies

I, II
 I, II
 I, II

පැය තුනයි
 மூன்று மணித்தியாலம்
 Three hours

අමතර කියවීමේ කාලය - මිනිත්තු 10 යි
 மேலதிக வாசிப்பு நேரம் - 10 நிமிடங்கள்
 Additional Reading Time - 10 minutes

අමතර කියවීමේ කාලය ප්‍රශ්න පත්‍රය කියවා ප්‍රශ්න තෝරා ගැනීමටත් පිළිතුරු ලිවීමේදී ප්‍රමුඛත්වය දෙන ප්‍රශ්න සංවිධානය කර ගැනීමටත් යොදාගන්න.

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය I

උපදෙස්:

- * සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
- * අංක 1 සිට 40 තෙක් ප්‍රශ්නවල, දී ඇති (1), (2), (3), (4) යන පිළිතුරුවලින් නිවැරදි හෝ වඩාත් ගැලපෙන හෝ පිළිතුර තෝරා ගන්න.
- * ඔබට සැපයෙන පිළිතුරු පත්‍රයේ එක් එක් ප්‍රශ්නය සඳහා දී ඇති කව අතුරෙන් ඔබ තෝරාගත් පිළිතුරෙහි අංකයට සැසඳෙන කවය තුළ (X) ලකුණ යොදන්න.
- * එම පිළිතුරු පත්‍රයේ පිටුපස දී ඇති අනෙක් උපදෙස් ද සැලකිල්ලෙන් කියවා, ඒවා ද පිළිපදින්න.

- පහත සඳහන් සිද්ධිය ඇසුරෙන් අංක 1 සිට 5 තෙක් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

ඉංජිනේරුවරයෙකු වන නලින් ආචාර්ය උපාධිය නිමවා 'රෝස්විලා' නම් නවාතැනෙහි වාසය කරයි. ඔහු 'විජය සූර්ය කෝෂ' නමින් ගෘහස්ථ සූර්ය කෝෂ නිෂ්පාදනය කර බෙදාහැරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යයි. නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය සී/ස සන්පවර් පොද්ගලික සමාගම අඛණ්ඩව සපයයි. සුපුන් නිෂ්පාදන කටයුතු සඳහා සහය වෙයි. නිෂ්පාදිත බෙදාහැරීම රුවන් සතු 'ටෙක්සිට්' සුපිරි වෙළෙඳසැල් ජාලය මගින් සිදු කරනු ලබයි.

1. ඉහත සිද්ධියෙහි නලින් සිය නිවාස අවශ්‍යතාව සපුරාගෙන ඇත්තේ
 - (1) විජය සූර්ය කෝෂ ව්‍යාපාරය මගිනි.
 - (2) ටෙක්සිට් සුපිරි වෙළෙඳසැල මගිනි.
 - (3) සී/ස සන්පවර් පොද්ගලික සමාගම මගිනි.
 - (4) රෝස්විලා නවාතැන මගිනි.
2. විජය සූර්ය කෝෂ ව්‍යාපාරයේ බාහිර පරිසර සාධක පමණක් ඇතුළත් පිළිතුර තෝරන්න.
 - (1) නලින්, ටෙක්සිට් සුපිරි වෙළෙඳසැල
 - (2) රුවන්, සී/ස සන්පවර් පොද්ගලික සමාගම
 - (3) සුපුන්, ටෙක්සිට් සුපිරි වෙළෙඳසැල
 - (4) සුපුන්, සී/ස සන්පවර් පොද්ගලික සමාගම
3. ටෙක්සිට් සුපිරි වෙළෙඳසැල් ජාලය, විජය සූර්ය කෝෂ ව්‍යාපාරයට
 - (1) ශක්තියකි. (2) දුර්වලතාවකි. (3) අවස්ථාවකි. (4) තර්ජනයකි.
4. නලින්ගේ ව්‍යාපාරයේ නිෂ්පාදන සාධකයක් වන ප්‍රාග්ධනය සඳහා නිදසුනක් වන්නේ
 - (1) ටෙක්සිට් සුපිරි වෙළෙඳසැල් ගොඩනැගිල්ල ය.
 - (2) සී/ස සන්පවර් පොද්ගලික සමාගමේ ගොඩනැගිල්ල ය.
 - (3) රෝස්විලා නවාතැන ය.
 - (4) විජය සූර්ය කෝෂ ව්‍යාපාර ගොඩනැගිල්ල ය.
5. සී/ස සන්පවර් පොද්ගලික සමාගම, විජය සූර්ය කෝෂ ව්‍යාපාරයට ඇල්මක් දැක්වීමට හේතුවක් වන්නේ
 - (1) ලාභාංශ ලබා ගැනීමට ය.
 - (2) අඛණ්ඩව ඇණවුම් ලබා ගැනීමට ය.
 - (3) නිෂ්පාදිත සාධාරණ මිලකට ලබා ගැනීමට ය.
 - (4) ආයෝජනයේ සුරක්ෂිතතාව තහවුරු කර ගැනීමට ය.

6. වර්තමානයේ බොහෝ ව්‍යාපාර, හවුල් ව්‍යාපාරයකට වඩා සංස්ථාපිත සමාගමක් ලෙස පවත්වාගෙන යාමට රුචිකත්වයක් දක්වයි. මෙයට හේතුව වන්නේ
- (1) ලාභය බෙදී යාම ය. (2) අයිතිය බෙදී යාම ය.
(3) අසීමිත වගකීම ය. (4) නෛතික පුද්ගලභාවය ය.

7. සීමාසහිත මැදගම විවිධ සේවා සමුපකාර සමිතිය ① අංශයේ ② ව්‍යාපාර සංවිධානයකි.

ඉහත ① හා ② ස්ථානවලට අදාළ නිවැරදි යෙදුම් පිළිවෙළින් දැක්වෙන පිළිතුර තෝරන්න.

- (1) පෞද්ගලික, ලාභ අරමුණු කර ගත් (2) පෞද්ගලික, ලාභ අරමුණු කර නොගත්
(3) පොදු, ලාභ අරමුණු කර ගත් (4) පොදු, ලාභ අරමුණු කර නොගත්
8. චෙක්පත් සම්බන්ධ ගනුදෙනුවල දී වාණිජ බැංකුව සෑම විට ම,
- (1) අණකරු වේ. (2) අණලදු වේ.
(3) ආදායකයා වේ. (4) පිටසන්කරු වේ.

9. වාණිජ බැංකුවක් විසින් සපයනු ලබන පහසුකම් කිහිපයක් පහත දැක්වේ.

- A - අයිරා පහසුකම් ලබා දීම
B - තැන්පතු සඳහා පොලී ගෙවීම
C - ස්ථාවර නියෝග ක්‍රියාත්මක කිරීම
D - චෙක්පත් මගින් ගෙවීම් කිරීම

ඉහත දෑ අතුරෙන්, ජංගම ගිණුම් නිමියෙකුට පමණක් ලබාගත හැකි පහසුකම් වන්නේ

- (1) A සහ C ය. (2) A සහ D ය. (3) B සහ D ය. (4) C සහ D ය.

10. සන්නිවේදන මාධ්‍ය හා ක්‍රම කිහිපයක් පහත වගුවේ දැක්වේ.

සන්නිවේදන මාධ්‍ය	සන්නිවේදන ක්‍රම
1. වාචික	A - ෆැක්ස් පණිවිඩය
2. ලිඛිත	B - දුරකථනය
3. විද්‍යුත් වාචික	C - රැස්වීම
4. විද්‍යුත් ලිඛිත	D - දැන්වීම් පුවරුව

ඉහත සන්නිවේදන මාධ්‍ය දී ඇති අනුපිළිවෙළ අනුව, සන්නිවේදන ක්‍රම සමග නිවැරදිව ගළපන ලද පිළිතුර තෝරන්න.

- (1) A, C, B, D (2) B, A, C, D (3) C, D, A, B (4) C, D, B, A

11. රු. 5 000 000 කට රක්ෂණය කර තිබූ නුවන්ගේ මෝටර් රථය අනතුරකට භාජනය විය. නමුත් සිදු වූ අලාභය වූ රු. 800 000 පමණක් රක්ෂණ සමාගම විසින් ලබා දෙන ලදී. මේ සඳහා බලපා ඇති රක්ෂණ මූලධර්මය වන්නේ

- (1) උපරිම විශ්වාසයයි. (2) හානි පූරණයයි.
(3) රක්ෂා හිමිකමයි. (4) ආදේශනයයි.

12. මිහිරි තම ගෙවත්තේ වගා කරන පලතුරු, වෙළඳසැලක් පවත්වාගෙන යන කුමාරට අලෙවි කරයි. කුමාරගෙන් මිල දී ගත් පලතුරු ඉතා රසවත් බව රුවන්ගේ බිරිඳ පවසයි.

ඉහත සිද්ධියට අනුව නිවැරදි ප්‍රකාශය තෝරන්න.

- (1) කුමාර, මිහිරිගෙන් පලතුරු මිල දී ගැනීම තොග වෙළෙඳාමකි.
(2) රුවන්, කුමාරගෙන් පලතුරු මිල දී ගැනීම තොග වෙළෙඳාමකි.
(3) කුමාර, රුවන්ට පලතුරු විකිණීම තොග වෙළෙඳාමකි.
(4) මිහිරි, කුමාරට පලතුරු විකිණීම සිල්ලර වෙළෙඳාමකි.

13. ප්‍රවාහන මූලිකාංගයක් වන පර්යන්තය සඳහා නිදසුනක් වන්නේ

- (1) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ය.
(2) ලංකා විදුලිබල මණ්ඩලය ය.
(3) ශ්‍රී ලංකා මාර්ග සංවර්ධන අධිකාරිය ය.
(4) ලංකා බනිජ තෙල් නීතිගත සංස්ථාව ය.

14. කළමනාකරණ කාර්යයක් වන සැලසුම්කරණය සඳහා පාසලක ක්‍රියාකාරකමක් වන්නේ

- (1) වර්ෂ අවසානයේ සිසුන්ගේ ප්‍රගති වාර්තා ලබා දීම ය.
- (2) ශිෂ්‍ය පැමිණීමේ නාම ලේඛනය ලකුණු කිරීම ය.
- (3) අංශ ප්‍රධානීන් පත් කිරීම ය.
- (4) පන්ති කාලසටහන පිළියෙල කිරීම ය.

15. ව්‍යාපෘතියකයෙකු තම නිෂ්පාදිතය සඳහා නැවත භාවිත කළ හැකි ඇසුරුමක් නිර්මාණය කරයි. මෙම ඇසුරුම ඇතුළත් වන අලෙවිකරණ මිශ්‍රයේ විචල්‍යය කුමක් ද?

- (1) නිෂ්පාදිතය
- (2) මිල
- (3) ස්ථානය
- (4) ප්‍රවර්ධනය

16. ආයෝජකයෙකුට ප්‍රාග්ධන ලාභ පමණක් ලැබිය හැක්කේ

- (1) ස්වර්ණාභරණ සහ ඉඩම්වල ආයෝජනය කිරීමෙනි.
- (2) ඉඩම් සහ කොටස්වල ආයෝජනය කිරීමෙනි.
- (3) ස්ථාවර තැන්පතු සහ භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කිරීමෙනි.
- (4) කොටස් සහ ඉතිරිකිරීමේ ගිණුම්වල ආයෝජනය කිරීමෙනි.

17. වැඩිවීම හර සහ අඩුවීම බැර ද්විත්ව සටහන් මූලධර්මය අදාළ වන්නේ

- (1) වත්කම්වලට පමණි.
- (2) වියදම්වලට පමණි.
- (3) වත්කම් හා වියදම්වලට පමණි.
- (4) වියදම් හා වගකීම්වලට පමණි.

18. ව්‍යාපාරයක ගිණුම්කරණ සමීකරණයේ හිමිකම් වෙනස්වීමට බලපාන ගනුදෙනුවක් වන්නේ

- (1) රු. 5 000 ක භාණ්ඩ තොගයක් ණයට ගැනීම ය.
- (2) රු. 12 000 ක ව්‍යාපාරයේ විදුලි බිල ගෙවීම ය.
- (3) රු. 50 000 ක ලී බඩු අත්පිට මුදලට ගැනීම ය.
- (4) ණයගැතියෙකුගෙන් රු. 14 000 ක චෙක්පතක් ලැබීම ය.

19. රාහුල් රු. 7 000 කට මිල දී ගත් බඩු තොගයක් රු. 10 000 කට අත්පිට මුදලට විකුණුවේ ය. මෙම ගනුදෙනුවෙන් ඔහුගේ ව්‍යාපාරයේ මුළු වත්කම්වල වටිනාකම

- (1) රු. 3 000 කින් වැඩි වේ.
- (2) රු. 7 000 කින් අඩු වේ.
- (3) රු. 10 000 කින් වැඩි වේ.
- (4) වෙනස් නොවේ.

20. රයන්ගේ ව්‍යාපාරයේ 2023.03.31 දිනට ගිණුම්කරණ සමීකරණය පහත පරිදි විය.


$$\begin{array}{rclcl}
 \text{වත්කම්} & = & \text{හිමිකම්} & + & \text{වගකීම්} \\
 (\text{රු.}) & & (\text{රු.}) & & (\text{රු.}) \\
 150\,000 & & 100\,000 & & 50\,000
 \end{array}$$

එක් ගනුදෙනුවකට පසුව ද, මෙම ගිණුම්කරණ සමීකරණයේ වටිනාකම් වෙනස් වූයේ නැත. එම ගනුදෙනුව කුමක් ද?

- (1) ණයහිමියෙකුට රු. 7 500 ක් ගෙවීම
- (2) ණයගැතියෙකුගෙන් රු. 10 000 ක් ලැබීම
- (3) රු. 15 000 ක කොමිස් ආදායමක් ලැබීම
- (4) කාර්යාලයට රු. 100 000 ක ලී බඩු ණයට ගැනීම

21. ව්‍යාපාරයක වත්කම් සහ වගකීම් යන දෙක ම අඩුවන ගනුදෙනුව කුමක් ද?

- (1) අයිතිකරු රු. 10 000 ක් පෞද්ගලික ප්‍රයෝජනය සඳහා ව්‍යාපාරයෙන් ගැනීම
- (2) ණයගැතියෙකුගෙන් රු. 7 000 ක් ව්‍යාපාරයට ලැබීම
- (3) ව්‍යාපාරය රු. 8 000 ක භාණ්ඩ තොගයක් ණයට ගැනීම
- (4) ව්‍යාපාරය ණයහිමියෙකුට රු. 5 000 ක් මුදලින් ගෙවීම



22. ව්‍යාපාරයක් කාර්යාලය සඳහා රු. 250 000 ක ලී බඩු 'මොරටු ලී බඩු' වෙතින් අත්පිට මුදලට ගනියි. මෙම ගනුදෙනුවට අදාළ නිවැරදි ද්විත්ව සටහන තෝරන්න.

(1) ගැනුම් ගිණුම	හර	රු. 250 000	(2) ගැනුම් ගිණුම	හර	රු. 250 000
මුදල් ගිණුම	බැර	රු. 250 000	'මොරටු ලී බඩු' ගිණුම	බැර	රු. 250 000
(3) ලී බඩු ගිණුම	හර	රු. 250 000	(4) ලී බඩු ගිණුම	හර	රු. 250 000
මුදල් ගිණුම	බැර	රු. 250 000	'මොරටු ලී බඩු' ගිණුම	බැර	රු. 250 000

● පහත තොරතුරු ඇසුරෙන් අංක 23 සහ 24 ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

ව්‍යාපාරයක සිදු වූ ගනුදෙනු කිහිපයක් පහත දැක්වේ.

- A - ණයට ගැනුම් රු. 20 000
- B - අත්පිට විකුණුම් රු. 30 000
- C - ණයගිණියෙකුට ගෙවීම් රු. 25 000
- D - කාර්යාලයට පරිගණකයක් ණයට ගැනීම රු. 100 000

23. ගෙවීම් වවුචරය මූලාශ්‍ර ලේඛනය ලෙස භාවිත කරන ගනුදෙනුව වන්නේ

- (1) A ය. (2) B ය. (3) C ය. (4) D ය.

24. ඉහත A, B, C හා D යන ගනුදෙනු සටහන් කිරීමට භාවිත නොකරන මූලික සටහන් පොත කුමක් ද?

- (1) ගැනුම් ජර්නලය (2) විකුණුම් ජර්නලය
(3) මුදල් පොත (4) පොදු ජර්නලය

25. ද්විත්ව සටහන, මූලික සටහන් පොත් දෙකක සටහන් කරනු ලබන ගනුදෙනුව තෝරන්න.

- (1) ණයගැතියෙකුගෙන් රු. 15 000 ක චෙක්පතක් ලැබීම
(2) සුළු මුදල් අග්‍රිමය ප්‍රතිපූරණය කිරීම සඳහා රු. 3 600 ක් ලැබීම
(3) ව්‍යාපාරයට රු. 2 500 000 ක මෝටර් රථයක් අත්පිට මුදලට ගැනීම
(4) අයිතිකරුගේ පෞද්ගලික රක්ෂණ වාරිකය වූ රු. 10 000 ව්‍යාපාරයේ මුදලින් ගෙවීම

26. රෙහාන්ගේ ව්‍යාපාරයේ 2023.03.31 දිනට සුළු මුදල් පොතේ ශේෂය රු. 500 ක් විය. 2023.04.01 දින සුළු මුදල් අග්‍රිමය ප්‍රතිපූරණය කිරීම සඳහා රු. 4500 ක් ලැබුණි. 2023.04.30 දින සුළු මුදල් පොතේ ශේෂය රු. 400 ක් විය. 2023.05.01 දින සුළු මුදල් අග්‍රිමය ප්‍රතිපූරණය කිරීම සඳහා ලැබූ මුදල

- (1) රු. 4500 කි. (2) රු. 4600 කි. (3) රු. 5 000 කි. (4) රු. 5 400 කි.

27. ශක්ති ව්‍යාපාරයේ සිදු වූ ගනුදෙනුවකට අදාළ ලෙජරයේ කැබු ද්විත්ව සටහන පහත දැක්වේ.

බැංකු ගිණුම	හර	රු. 12 000
විකුණුම් ගිණුම	බැර	රු. 12 000

ඉහත ද්විත්ව සටහනට අදාළ ගනුදෙනුව තෝරන්න.

- (1) ණයගැතියෙකුගෙන් ලද රු. 12 000 ක චෙක්පත බැංකුවේ තැන්පත් කිරීම
(2) අත්පිට විකුණුම් සඳහා ලද රු. 12 000 ක චෙක්පත සුපුන්ට පැවරීම
(3) අත්පිට විකුණුම් සඳහා ලද රු. 12 000 ක චෙක්පත එම අවස්ථාවේ ම බැංකුවේ තැන්පත් කිරීම
(4) පසුගිය සතියේ විකුණුම් සඳහා ලැබූ රු. 12 000 ක චෙක්පත බැංකුවේ තැන්පත් කිරීම

28. සන්සර ව්‍යාපාරයේ 2023.03.31 දිනට බැංකු ගිණුමේ ශේෂය රු. 12 500 ක් විය. එදිනට බැංකු ප්‍රකාශනයේ ශේෂය රු. 9 000 කි. මෙම වෙනසට බලපෑවේ එක් ගනුදෙනුවක් පමණි. එම ගනුදෙනුව වන්නේ

- (1) ණයගැතියෙකු විසින් සෘජුව ම ව්‍යාපාරයේ බැංකු ගිණුමට එවන ලද රු. 3 500 ක මුදල ය.
(2) ව්‍යාපාරයේ බැංකු ගිණුමට සෘජුව ම එවන ලද රු. 3 500 ක ලාභාංශ ආදායම ය.
(3) බැංකුවට ඉදිරිපත් නොකළ ව්‍යාපාරය විසින් ණයගිණියෙකුට නිකුත් කළ රු. 3 500 ක චෙක්පත ය.
(4) ස්ථාවර නියෝග මත බැංකුව විසින් ගෙවන ලද රු. 3 500 ක විදුලි බිල ය.

29. බැංකු ප්‍රකාශනය ලැබීමෙන් පසු, ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂය සංශෝධනය කිරීමේ දී බැංකු ගිණුමට හර කරනු ලබන ගනුදෙනුව තෝරන්න.

- (1) ස්ථාවර නියෝග මත බැංකුව ගෙවූ විදුලි ගාස්තු රු. 2 500
- (2) බැංකුව අයකරගත් චෙක්පොත් ගාස්තුව රු. 1 500
- (3) ණයගැතියෙකු විසින් සෘජුව ම බැංකුවේ තැන්පත් කළ මුදල රු. 5 000
- (4) බැංකුව අයකරගත් සේවා ගාස්තුව රු. 2 000

30. ලාභ අරමුණු කර නොගත් සංවිධාන නිශ්චිත කාලච්ඡේදයක් තුළ සිදුකළ ආර්ථික ක්‍රියාකාරකම්වල ප්‍රතිඵල ගණනය කිරීම සඳහා පිළියෙල කරන්නේ

- (1) ආදායම් හා වියදම් ගිණුම ය.
- (2) ලැබීම් හා ගෙවීම් ගිණුම ය.
- (3) මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය ය.
- (4) වෙළෙඳ හා ලාභාලාභ ගිණුම ය.

31. ක්‍රීඩා සමාජයක ලැබීම් හා ගෙවීම් ගිණුමේ සටහන් වන නමුත් ආදායම් හා වියදම් ගිණුමේ ඇතුළත් නොවන ගනුදෙනුව කුමක් ද?

- (1) ක්‍රීඩා උපකරණ මිලට ගැනුම් රු. 2 500
- (2) සාමාජික මුදල් ලැබීම් රු. 5 000
- (3) පුවත්පත් විකුණුම් රු. 2 000
- (4) ක්‍රීඩා උපකරණ ක්ෂය රු. 1 000

● පහත තොරතුරු ඇසුරෙන් අංක 32 සිට 34 තෙක් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

2023.01.31 දිනෙන් අවසන් මාසය තුළ ලී අල්මාරි නිෂ්පාදනය කරන ව්‍යාපාරයකට අදාළ වියදම් පහත දැක්වේ.

	රු.
A - ලී මිල දී ගැනීම	280 000
B - වඩු කාර්මික වැටුප	200 000
C - වැලි කඩදාසි, පොලිෂ්, ඇණ ආදී ද්‍රව්‍ය සඳහා	15 000
D - විදුලි බිල	12 000
E - මෝස්තර නිර්මාණ වියදම	17 000
F - යන්ත්‍ර අළුත්වැඩියා වියදම	5 000

32. ලී අල්මාරි නිෂ්පාදනයේ ප්‍රාරම්භක පිරිවැය ගණනය කිරීමට අදාළ අයිතම පමණක් ඇතුළත් පිළිතුර තෝරන්න.

- (1) A හා B
- (2) A, B හා C
- (3) A, B හා E
- (4) A, B, C හා E

33. 2023.01.31 දිනෙන් අවසන් මාසය සඳහා ලී අල්මාරි නිෂ්පාදනයට අදාළ නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය වන්නේ


- (1) රු. 17 000 කි.
- (2) රු. 32 000 කි.
- (3) රු. 44 000 කි.
- (4) රු. 49 000 කි.

34. ලී අල්මාරි නිෂ්පාදනයේ වක්‍ර ද්‍රව්‍ය පිරිවැයට අදාළ වියදමක් වන්නේ

- (1) A ය.
- (2) B ය.
- (3) C ය.
- (4) D ය.

015257

01030000420110257



සියලු ම හිමිකම් ඇවිරිණි / முழுப் பதிப்புரிமையுடையது / All Rights Reserved]

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
 இலங்கைப் பரீட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம்
 Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka
 ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
 இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரīட்சைத் திணைக்களம் இலங்கைப் பரīட்சைத் திணைக்களம் இலங்கைப் பரīட்சைத் திணைக்களம்
 Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka

60 S I, II

අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය, 2022 (2023)
கல்விப் பொதுத் தராதரப் பத்திர (சாதாரண தர)ப் பரீட்சை, 2022 (2023)
General Certificate of Education (Ord. Level) Examination, 2022 (2023)

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය I, II
வணிகக் கல்வியும் கணக்கீடும் I, II
Business and Accounting Studies I, II

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය II**උපදෙස්:**

- * පළමුවන ප්‍රශ්නය ඇතුළුව I කොටසෙන් ප්‍රශ්න දෙකක් ද, II කොටසෙන් ප්‍රශ්න දෙකක් ද බැගින් තෝරාගෙන ප්‍රශ්න පහකට පමණක් පිළිතුරු සපයන්න.
- * උපදෙස් දී ඇති පරිදි ප්‍රශ්න පහකට පමණක් පිළිතුරු සපයන්න. ඊට වැඩියෙන් ලියා ඇති පිළිතුරු, අයදුම්කරු විසින් කපා හැර නොමැති අවස්ථාවල දී ලකුණු නොකර ම කපා හරිනු ලැබේ.

1. පහත සිද්ධිය ඇසුරෙන් අංක (i) සිට (x) දක්වා ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

පොලොන්නරුවේ පදිංචි රාජා 2023.01.01 දින රු.800 000 ක් යොදවා සහල් අලෙවි කිරීමේ ව්‍යාපාරයක් 'හෙළ සහල්' නමින් කුලියට ගත් ගොඩනැගිල්ලක ආරම්භ කරන ලදී. එදින ම 12% වාර්ෂික පොලියකට රු.500 000 ක ණය මුදලක් ග්‍රාමීය බැංකුවෙන් ලබාගෙන රු.900 000 ක් වටිනා වී මෝලක් සහ රු.100 000 ක අනෙකුත් උපකරණ මිල දී ගන්නා ලදී.

ව්‍යාපාර පරිපාලන උපාධිය නිමවා පැමිණි රාජාගේ පුත්, කෝසල මෙම ව්‍යාපාරයේ කළමනාකරණ කටයුතු සිදු කරයි. තම්බාගත් වී අවටේ වේලීම සහ වී කෙටීම සඳහා සුපුන් බඳවා ගන්නා ලදී.

2023.01.31 දිනෙන් අවසන් මාසය තුළ සිදු වූ ගනුදෙනු පහත දැක්වේ.

	රු.
අත්පිට මුදලට වී මිල දී ගැනීම	150 000
අත්පිට මුදලට සහල් විකිණීම	431 500
විදුලි බිල්පත ගෙවීම	15 000
සේවක වැටුප ගෙවීම.....	60 000
බෙදාහැරීමේ රථ කුලී ගෙවීම	40 000
කළමනාකරුගේ වේතනය ගෙවීම.....	50 000
දහසියා විකිණීම	50 000

අමතර තොරතුරු:

- වී මෝල වාර්ෂිකව 12% බැගින් සරල මාර්ග ක්‍රමයට ක්ෂය කළ යුතු ය.
- 2023.01.31 දිනට ඉතිරි සහල් හෝ වී නොග නොමැත.
- බැංකු ණය මුදල සඳහා 2023.01.31 දිනට පොලිය ගෙවා නොමැත.
- මාසික ගොඩනැගිලි කුලී රු.10 000, 2023.01.31 දින තෙක් ගෙවා නොමැත.

පසුගිය කන්නයේ පැවති දැඩි නියඟය නිසා වී නිෂ්පාදනය අඩු වීමත් සමඟ සහල් නිෂ්පාදකයින් අතර දැඩි තරගකාරිත්වයක් පැවතුණි. රජය වී මිල දී ගැනීම සඳහා පාලන මිලක් ද නියම කරන ලදී. මේ නිසා 'හෙළ සහල්' ව්‍යාපාරය සහල් කිලෝග්‍රෑමයක විකුණුම් මිල රුපියලකින් අඩු කිරීමට තීරණය කර ඇත.

- (අ) 'හෙළ සහල්' ව්‍යාපාරය සපුරාලනු ලබන මිනිස් වුවමනාව කුමක් ද?
 (ආ) 'හෙළ සහල්' ව්‍යාපාරයේ ඇල්මැති පාර්ශ්ව දෙකක් නිදසුන් සහිතව සඳහන් කරන්න.
- (ii) 'හෙළ සහල්' ව්‍යාපාරයේ නිෂ්පාදන සාධක වන භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය සහ ව්‍යවසායකත්වය සඳහා නිදසුන බැගින් සිද්ධියෙන් උපුටා ලියන්න.
- (iii) (අ) 'හෙළ සහල්' ව්‍යාපාරයේ ශක්තියක් සහ තර්ජනයක් සඳහන් කරන්න.
 (ආ) සිද්ධියේ ඇතුළත් 'හෙළ සහල්' ව්‍යාපාරයේ ආර්ථික පරිසර සාධකයක් සඳහා නිදසුනක් ලියන්න.

- (iv) 'හෙළ සහල්' ව්‍යාපාරයේ පහත එක් එක් දෑ සඳහා නිදසුන බැගින් ලියන්න.
- (අ) අලෙවිකරණ මිශ්‍රයේ නිෂ්පාදනය
- (ආ) කළමනාකරණ කාර්යයක් වන සැලසුම්කරණය
- (v) බැංකු ණය මුදල ලබා ගැනීමට අදාළ ද්විත්ව සටහන වටිනාකම් සහිතව ලියන්න.
- (vi) (අ) 'හෙළ සහල්' ව්‍යාපාරය භාවිත කරන මූල්‍ය ලේඛන දෙකක් ලියන්න.
- (ආ) 'හෙළ සහල්' ව්‍යාපාරයේ නිෂ්පාදන පිරිවැය තුළ ඇතුළත් සෘජු පිරිවැයක් සහ වක්‍ර පිරිවැයක් වටිනාකම් සහිතව ලියන්න.
- (vii) 2023.01.31 දිනට 'හෙළ සහල්' ව්‍යාපාරයේ අත ඉතිරි මුදල ගණනය කරන්න.
- (viii) 'හෙළ සහල්' ව්‍යාපාරයේ 2023.01.31 දිනෙන් අවසන් මාසය සඳහා ශුද්ධ ලාභය හෝ අලාභය ගණනය කරන්න.
- (ix) 2023.01.31 දිනට 'හෙළ සහල්' ව්‍යාපාරයේ ජංගම වගකීම් දෙකක් වටිනාකම් සහිතව සඳහන් කරන්න.
- (x) 2023.01.31 දිනට 'හෙළ සහල්' ව්‍යාපාරයේ මුළු වත්කම් හා හිමිකම් ගණනය කරන්න.

(කුණු 02 × 10 = 20 යි)

I කොටස - ව්‍යාපාර අධ්‍යයනය

(ප්‍රශ්න දෙකකට පමණක් පිළිතුරු සපයන්න.)

2. (i) ඒක පුද්ගල ව්‍යාපාරයක, ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීමෙන් ලැබෙන වාසි දෙකක් ලියන්න. (ලකුණු 02 යි)
- (ii) පහත සඳහන් ප්‍රකාශ සත්‍ය ද අසත්‍ය ද යන්න දක්වන්න.
- (අ) ව්‍යාපාරයක් සෑම විට ම මිනිස් අවශ්‍යතාවක් හා වුවමනාවක් සපුරාලයි.
- (ආ) ව්‍යාපාරයක් සෑම විට ම ලාභ ලැබීමේ අරමුණින් ආරම්භ කරනු ලැබේ.
- (ඉ) ව්‍යාපාරයක ඇල්මැති පාර්ශ්ව සෑම විට ම ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසරයට අයත් වේ.
- (ඊ) සංස්ථාපිත සමාගමක ආයෝජකයෙකුගේ වගකීම, ආයෝජිත මුදලේ වටිනාකමට සීමා වේ. (ලකුණු 02 යි)
- (iii) සීමාසහිත 'ලක් තේ' පෞද්ගලික සමාගම, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සහ ග්‍රාමීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ අනුමැතිය ඇතිව ඌව පළාතේ ජනතාවට නළ ලී. 50 ක් ස්ථාපනය කර දීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී.
- (අ) ව්‍යාපෘතිය මගින් සපුරාලන මිනිස් අවශ්‍යතාව හා වුවමනාව පිළිවෙළින් ලියන්න.
- (ආ) සිද්ධියේ ඇතුළත් ව්‍යාපාර සංවිධාන දෙකක් සඳහන් කර, ඒවා අයිතිය අනුව වර්ග කර දක්වන්න. (ලකුණු 02 යි)
- (iv) ව්‍යාපාර දෙකක් විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග දෙකක් පහත දැක්වේ.
- A - ෆාස්ට් කැෂ් (Fast cash) මූල්‍ය සමාගම ශ්‍රී ලංකා මහ බැංකුවේ නිර්දේශවලට අනුව තම තැන්පතු සඳහා වාර්ෂික පොලිය 15% සිට 20% දක්වා ඉහළ දැමීම
- B - 'අමරය' කපු නිෂ්පාදකයෝ, අන්තර්ජාලයෙන් ඇණවුම් කරන ගනුදෙනුකරුවන් සඳහා නව පරිගණක යෙදුමක්, එන්ඩ් සොෆ්ට්වේයා (End Software) පෞද්ගලික සමාගමෙන් ලබා ගැනීම
- (අ) ඉහත A හා B ක්‍රියාමාර්ගවලට අදාළ පරිසර සාධක නම් කරන්න.
- (ආ) ඉහත A හා B හි ඇතුළත්
1. සේවා සපයන ව්‍යාපාරයක් සඳහන් කරන්න. (ලකුණු 02 යි)
 2. භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයක් සඳහන් කරන්න. (මුළු ලකුණු 08 යි)
3. (i) ප්‍රවාහන මූලිකාංග නම් කරන්න. (ලකුණු 02 යි)
- (ii) පහත සඳහන් ප්‍රකාශ සත්‍ය ද අසත්‍ය ද යන්න දක්වන්න.
- (අ) අවසාන පාරිභෝජනය සඳහා භාණ්ඩයක් හෝ සේවාවක් විකිණීම සිල්ලර වෙළෙඳාම වේ.
- (ආ) සන්නිවේදන ක්‍රියාවලියක පණිවුඩය ලබන්නා, පණිවුඩය සම්බන්ධයෙන් ක්‍රියා කරන ආකාරය, ප්‍රතිපෝෂණයයි.
- (ඉ) ණයපතක් ලබා ගැනීම සඳහා පුද්ගලයෙකුට බැංකුවක ගිණුමක් තිබිය යුතු වේ.
- (ඊ) ජීවිතයක් හෝ දේපළක් රක්ෂණය කිරීමට යම් පාර්ශ්වයකට ඇති නීත්‍යානුකූල අයිතිය, රක්ෂා හිමිකම වේ. (ලකුණු 02 යි)

(iii) පහත දැක්වෙන්නේ (A) සිට (F) දක්වා අක්ෂර යෙදූ චෙක්පතක ආකෘතියකි.

පහත වගුවේ දැක්වෙන චෙක්පතක මූලිකාංගවලට, අදාළ අක්ෂරය ඉහත චෙක්පත ඇසුරෙන් ලියන්න.
(පළමු මූලිකාංගයට අදාළ අක්ෂරය දී ඇත.)

චෙක්පතක මූලිකාංග	අක්ෂරය
1. චෙක්පතෙහි දිනය	C
2. අණකරුගේ අත්සන	
3. අණලදු	
4. ආදායකයාගේ නම	
5. වටිනාකම ඉලක්කමෙන්	

(ලකුණු 02 යි)

(iv) යම්කිසි 'ව්‍යාපාර ඉලක්ක' නමැති වැඩිමුළුවට සහභාගී වී එන අතරතුර ශ්‍රී ලංකා රක්ෂණ සමාගමට ගොස් තම මෝටර් රථයේ රක්ෂණ වාරිකය ගෙවීවා ය. තව ද තම ජංගම දුරකථනයෙන් නෙට් කොම් (Net com) පොද්ගලික සමාගම අමතා තම ව්‍යාපාර වෙබ් පිටුවේ නිර්මාණ කටයුතු ගැන විමසී ය.

(අ) ඉහත සිද්ධියේ සඳහන් රක්ෂණයට අදාළ පළමු පාර්ශ්වය හා දෙවන පාර්ශ්වය පිළිවෙළින් නම් කරන්න.

(ආ) ඉහත සිද්ධියේ සඳහන් සන්නිවේදන ක්‍රමයක් සහ එයට අදාළ සන්නිවේදන මාධ්‍යය පිළිවෙළින් ලියන්න.

(ලකුණු 02 යි)

(මුළු ලකුණු 08 යි)

4. (i) කළමනාකරණ කාර්යයන් නම් කරන්න.

(ලකුණු 02 යි)

(ii) පහත සඳහන් ප්‍රකාශ සත්‍ය ද අසත්‍ය ද යන්න දක්වන්න.

(අ) දේපළවල ආයෝජනයෙන් ලැබිය හැක්කේ ප්‍රාග්ධන ලාභ පමණි.

(ආ) ආයෝජනයක අවදානම හා ප්‍රතිලාභය අතර සෘණ සම්බන්ධතාවක් පවතී.

(ඇ) අලෙවිකරණ මිශ්‍රයේ ව්‍යාපාරය සඳහා ආදායම් ලබාදෙන එක ම විචල්‍යය මිල වේ.

(ඈ) සීමිත සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා ව්‍යාපාරයකට කළමනාකරණය අවශ්‍ය වේ.

(ලකුණු 02 යි)

(iii) ස්වර්ණාභරණ නිෂ්පාදන ව්‍යාපාරයක් මාර්ගගත ක්‍රමයට නව මෝස්තර ලබා ගැනීමටත් අලෙවිය වර්ධනය කිරීමේ අරමුණින් ප්‍රචාරණ වියදම් වැඩි කිරීමටත්, තීරණය කරන ලදී.

(අ) ඉහත සිද්ධියේ ඇතුළත් අලෙවිකරණ මිශ්‍රයේ විචල්‍ය දෙකක් ලියන්න.

(ආ) ඉහත (අ) හි ඔබ සඳහන් කළ විචල්‍යවලට අදාළ නිදසුන බැගින් සිද්ධියෙන් උපුටා ලියන්න.

(ලකුණු 02 යි)

(iv) රුවන් ප්‍රාග්ධන ලාභ ද, සපුමල් පොලී ආදායම් ද ඔවුන්ගේ ඉතිරිකිරීම් ආයෝජනය කිරීමෙන් ලබා ගැනීමට අපේක්ෂා කරති.

(අ) රුවන් තෝරාගත යුතු ආයෝජන මාර්ග දෙකක් සඳහන් කරන්න.

(ආ) සපුමල් තෝරාගත යුතු ආයෝජන මාර්ග දෙකක් සඳහන් කරන්න.

(ලකුණු 02 යි)

(මුළු ලකුණු 08 යි)

II කොටස - ගිණුම්කරණය
(ප්‍රශ්න දෙකකට පමණක් පිළිතුරු සපයන්න.)

5. (i) වගකීමක ලක්ෂණ දෙකක් ලියන්න. (ලකුණු 02 යි)

(ii) පහත සඳහන් වත්කම්, ජංගම වත්කමක් ද, ජංගම නොවන වත්කමක් ද, යන්න සඳහන් කරන්න.

(අ) විකිණීම සඳහා මිල දී ගත් භාණ්ඩ තොගය

(ආ) කාර්යාලයේ ලි බඩු

(ඇ) යන්ත්‍ර හා උපකරණ

(ඈ) ලැබිය යුතු ගෙවල් කුලී

(ලකුණු 02 යි)

(iii) 2023.01.01 දිනට නඳුන්ගේ ව්‍යාපාරයේ මුළු වත්කම් රු. 200 000 ක් ද මුළු වගකීම් රු. 50 000 ක් ද විය. මෙම ව්‍යාපාරයේ 2023.01.01 දින සිදු වූ ගනුදෙනු පහත දැක්වේ.

(අ) රු. 10 000 ක භාණ්ඩ තොගයක් ණයට ගැනීම

(ආ) ණයහිමියෙකුට රු. 5 000 ක් ගෙවීම

(ඇ) ණයගැතියෙකුගෙන් රු. 15 000 ක් ලැබීම

(ඈ) රු. 5 000 ක ලිපිද්‍රව්‍ය වියදම් ගෙවීම

(ඊ) පිරිවැය රු. 10 000 ක් වූ භාණ්ඩ තොගය රු. 15 000 කට ණයට විකිණීම

අවශ්‍ය වන්නේ :

(අ) ඉහත ගනුදෙනු 2023.01.01 දිනට නඳුන්ගේ ව්‍යාපාරයේ ගිණුම්කරණ සමීක්ෂණයට බලපාන ආකාරය දැක්වීම (පිළිතුරු සැපයීම සඳහා පහත ආකාරයේ ආකෘතියක් භාවිත කරන්න. පළමු ගනුදෙනුවෙහි බලපෑම දී ඇත.)

ගනුදෙනුව	වත්කම් (රු.)	=	හිමිකම (රු.)	+	වගකීම් (රු.)
(අ)	+ 10 000 (භාණ්ඩ තොගය)		-		+ 10 000 (ණයහිමියෝ)
(ආ)					
(ඇ)					
(ඈ)					
(ඊ)					

(ආ) ඉහත ගනුදෙනුවලින් පසු 2023.01.01 දිනට නඳුන්ගේ ව්‍යාපාරයේ වටිනාකම් සහිත ගිණුම්කරණ සමීක්ෂණය (ලකුණු 04 යි)

(iv) ශාන්ගේ ව්‍යාපාරයේ ණයට ගැනුම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

දිනය	ඉන්වොයිස් අංකය	සැපයුම්කරු	වටිනාකම (රු.)
2023.01.03	65	පුඩුදු	25 000
2023.01.10	123	අසංක	18 000
2023.01.25	135	සමන්	12 000

අවශ්‍ය වන්නේ :

(අ) ඉහත ගනුදෙනු ශාන්ගේ ව්‍යාපාරයේ ගැනුම් ජර්නලයේ සටහන් කිරීම

(ආ) 2023.01.31 දිනට ගැනුම් ජර්නලයේ ගනුදෙනු අදාළ ලෙජර් ගිණුමවල සටහන් කිරීම

(ලකුණු 04 යි)

(මුළු ලකුණු 12 යි)

6. (i) පහත එක් එක් වියදමට අදාළ නිෂ්පාදන පිරිවැය මූලිකාංගය ලියන්න.
 (අ) ඇගයුම් නිෂ්පාදන ආයතනයක මෝස්තර නිර්මාණකරුට ගෙවීම
 (ආ) ගබඩාල් නිෂ්පාදන ආයතනයක මැටි මිශ්‍ර කිරීම සඳහා යොදන ජලය සඳහා ගෙවීම (ලකුණු 02 යි)
- (ii) වාණිජ බැංකු විසින් තම ජංගම ගිණුම් හිමියන්ට යවන බැංකු ප්‍රකාශනයක ඇතුළත් අයිතම හතරක් ලියන්න. (ලකුණු 02 යි)
- (iii) 'සංහිඳ' පොත් මුද්‍රණ ආයතනයට 2023 ජනවාරි මාසයේ දී ළමා පොත් පිටපත් 1000 ක් මුද්‍රණය සඳහා ඇණවුමක් ලැබුණි. 2023.01.31 දින ඇණවුමට අනුව නිෂ්පාදනය අවසන් කළ අතර ඒ සඳහා ගෙවූ වියදම් පහත දැක්වේ.

	රු.
මුද්‍රණ කඩදාසි.....	80 000
නිෂ්පාදන සුපරීක්ෂක වැටුප.....	40 000
මුද්‍රණ යන්ත්‍ර ක්‍රියාකරු වැටුප	60 000
ගම්, නූල්, තීන්ත හා වෙනත් ද්‍රව්‍ය.....	5 000
මුද්‍රණ අංශයේ විදුලි බිල	15 000
මුද්‍රණ අංශයේ මුරකරු වැටුප.....	28 000
පොතකට ගෙවූ පුරස්කාරය.....	20
මුද්‍රණ යන්ත්‍රය අලුත්වැඩියා වියදම්.....	3 000
නව මුද්‍රණ යන්ත්‍රයක් මිලට ගැනීම	150 000

- 2023.01.31 දිනට ඉතිරි ද්‍රව්‍ය කිසිවක් නොමැත.

අවශ්‍ය වන්නේ :

- (අ) 2023 ජනවාරි මාසය සඳහා නිෂ්පාදන පිරිවැය ලේඛනය පිළියෙල කිරීම
 (ආ) ළමා පොතක නිෂ්පාදන පිරිවැය ගණනය කිරීම (ලකුණු 04 යි)
- (iv) සේමිනිගේ ව්‍යාපාරයේ 2023.03.31 දිනට බැංකු ගිණුමේ තිබූ වාසිදායක ශේෂය රු. 38 000 කි. එදිනට බැංකු ප්‍රකාශනයේ ශේෂය රු. 21 000 කි. මෙම ශේෂ වෙනස්වීමට බලපෑ හේතු පහත දැක්වේ.
1. මාර්තු මාසය තුළ බැංකුවේ තැන්පත් කළ රු. 14 000 ක වෙක්පත උපලබ්ධි වී නොතිබීම
 2. ස්ථාවර නියෝග මත බැංකුව විසින් ගෙවූ බැංකු ණය වාරිකය රු. 45 000 කි
 3. මාර්තු මාසයේ දී ණයහිමියෙකුට නිකුත් කළ රු. 15 000 ක වෙක්පත බැංකුවට ඉදිරිපත් කර නොතිබීම
 4. ණයගැතියෙකු විසින් සෘජුව ම ව්‍යාපාරයේ බැංකු ගිණුමේ රු. 27 000 ක් තැන්පත් කිරීම

අවශ්‍ය වන්නේ :

- (අ) 2023.03.31 දිනට බැංකු ගිණුමේ ශේෂය සංශෝධනය කිරීම
 (ආ) 2023.03.31 දිනට බැංකු සැසඳුම් විස්තරය පිළියෙල කිරීම (ලකුණු 04 යි)
- (මුළු ලකුණු 12 යි)

7. (i) ලාභ අරමුණු කර නොගත් සංවිධාන විසින් පිළියෙල කරනු ලබන ලැබීම් හා ගෙවීම් ගිණුම සහ ආදායම් හා වියදම් ගිණුම අතර ඇති වෙනස්කම් දෙකක් ලියන්න. (ලකුණු 02 යි)
- (ii) එක්සත් ළමා සමාජයේ මුළු සාමාජිකයින් සංඛ්‍යාව 250 කි. එක් සාමාජිකයෙකුගේ මාසික සාමාජික මුදල රු. 50 කි. 2022 වර්ෂයේ දී සාමාජිකයින් 20 ක් හැර සෙසු සාමාජිකයින් වාර්ෂික සාමාජික ගාස්තු ගෙවා ඇත.

අවශ්‍ය වන්නේ :

- (අ) 2022 වර්ෂය සඳහා ලැබීම් හා ගෙවීම් ගිණුමේ සටහන් කරන සාමාජික මුදල් වටිනාකම
 (ආ) 2022.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ආදායම් හා වියදම් ගිණුමේ සටහන් කරන සාමාජික මුදල් වටිනාකම (ලකුණු 02 යි)

(iii) සිල්ලර වෙළෙඳ ව්‍යාපාරයක් පවත්වාගෙන යන සෞභාලිගේ ව්‍යාපාරයේ 2022.12.31 දිනට ශේෂ පිරික්සුම පහත දැක්වේ.

	හර (රු.)	බැර (රු.)
ගැනුම්	360 000	
විකුණුම්		538 000
ලී බඩු හා උපකරණ	180 000	
2022.01.01 දිනට තොගය	80 000	
8% බැංකු ණය		100 000
විදුලි ගාස්තු	12 000	
ගෙනාප්මේ කුලී	18 000	
බෙදාහැරීමේ වියදම්	6 000	
ගොඩනැගිලි කුලී	20 000	
බැංකු ගාස්තු	2 200	
ණයගැතියෝ	70 000	
ණයහිමියෝ		50 000
මුදල් ශේෂය	45 000	
බැංකු අයිරාව		12 000
ගෙවූ අයිරා පොලී	500	
ප්‍රචාරණ වියදම්	6 300	
යන්ත්‍ර	200 000	
ප්‍රාග්ධනය		300 000
	<u>1 000 000</u>	<u>1 000 000</u>

අතිරේක තොරතුරු :

- 2022.12.31 දිනට තොගය රු. 48 000 කි.
- යන්ත්‍ර වාර්ෂිකව 10% බැගින් සරල මාර්ග ක්‍රමයට ක්ෂය කළ යුතු ය.
- 2022.12.31 දිනට ගෙවිය යුතු විදුලි ගාස්තු රු. 2 000 කි.

අවශ්‍ය වන්නේ :

(අ) සෞභාලිගේ ව්‍යාපාරයේ 2022.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභ හෝ අලාභ ප්‍රකාශනය

(ලකුණු 04 යි)

(ආ) 2022.12.31 දිනට සෞභාලිගේ ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය

(ලකුණු 04 යි)

(මුළු ලකුණු 12 යි)

* * *



PAST PAPERS
WIKI

(12) www.PastPapers.Wiki (12)